

2464/14

2025/11/25


Government Notification
Special Commodity Levy Act, No. 48 of 2007
Order under Section 2

1. By virtue of the powers vested in me under Section 2 of the Special Commodity Levy Act No. 48 of 2007, I, Anura Kumara Dissanayake, Minister of Finance, Planning and Economic Development of the Democratic Socialist Republic of Sri Lanka, do by this Order impose in respect of the commodities specified in Column I of the Schedule hereto a Special Commodity Levy at the rate specified in the corresponding entry in Column II of that Schedule and shall be valid until December 31, 2025, commencing from November 26, 2025 subject to provisions of Sub Section (3) of Section 2 of the Special Commodity Levy Act, No. 48 of 2007.

SCHEDULE

Column I				Column II
Commodity Item				Special Commodity Levy
	H. S. Heading	H.S .Code	Description	
1.	07.01	0701.90	Other - Potatoes	Rs. 80.00 per Kg
2.	07.03	0703.10.20	B 'onions	Rs. 50.00 per Kg

2. The Special Commodity Levy imposed on Hybrid Varieties of Mandarins (Other- Fresh / HS Code 0805.29.10), which referred in the item No. 24 in the Schedule of the Order published in the Gazette Extraordinary Notification No. 2417/20 of December 31, 2024 under Section 2 and Section 5 of the Special Commodity Levy Act, No. 48 of 2007, is hereby removed with effect from November 26, 2025.


Anura Kumara Dissanayake
Minister of Finance, Planning and
Economic Development

Ministry of Finance, Planning and Economic Development,
Colombo 01,
November. 25. 2025

රජයේ නිවේදනයයි

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත

2 වැනි වගන්තිය යටතේ නියමය

1. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මම, මෙහි උපලේඛනයේ (I) වන තීරුවේ නිශ්චිතව දක්වා ඇති වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන්, එම උපලේඛනයේ (II) තීරුවේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණය මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්, මෙම නියමය මගින් පනවනු ලබන අතර, එකී නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තියේ විධිවිධානවලට යටත්ව 2025 නොවැම්බර් 26 වැනි දිනෙන් ආරම්භ වී 2025 දෙසැම්බර් 31 වැනි දින දක්වා බලාත්මක වේ.

උපලේඛනය

I වැනි තීරුව				II වැනි තීරුව
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
	සංයෝජිත වර්ගීකරණ ශීර්ෂය	සංයෝජිත වර්ගීකරණ සංකේතය	විස්තරය	
1.	07.01	0701.90	අනෙකුත් - අර්තාපල්	කිලෝ ග්‍රෑමයට රු.80.00
2.	07.03	0703.10.20	බොම්බයි එංගු	කිලෝ ග්‍රෑමයට රු.50.00

2. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි සහ 5 වැනි වගන්ති යටතේ 2024 දෙසැම්බර් 31 දිනැති අංක 2417/20 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි උපලේඛනයේ අයිතම අංක 24 යටතේ දක්වා ඇති දෙමුහුන් වර්ගයේ මැන්ඩරින් (අනෙකුත් - අලුත්/ සංයෝජිත වර්ගීකරණ සංකේතය 0805.29.10) මත පනවන ලද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, 2025 නොවැම්බර් මස 26 වැනි දින සිට බලාත්මක වන පරිදි මෙයින් ඉවත් කරනු ලැබේ.

අනුර කුමාර දිසානායක
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික
සංවර්ධන අමාත්‍ය

2025 නොවැම්බර් මස²⁵ වන දින

කොළඹ 01,

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදීය.